

අධි ඇකළ ප්‍රති පොහොඳීන  
දූහම් හඩුරකි



කාලුව ක්‍රෘය

සරල බසින්

# କାଳାମ ଛୁନ୍ଦ୍ୟ

ସରଳ ଏକିନ୍

ଜୀମ ଲେଖନ୍ତିରେ ଯେତିମେ ଅନ୍ତିମରେ ଯେତିମେ କିମ୍ବା  
ନେହାମି ଗତ ପ୍ରତିକୁ, କୁବିଆ ଦର୍ଶନ୍ତିରେ ନେହାମି ପହଞ୍ଚି  
କିମ୍ବା ଦିନ ପ୍ରତିକୁ ଜୀବନ୍ତିକି କାଳାମ ଜୀବନ୍ତି.

මින්න එක කාලෙක බුදු රජාණන් වහන්සේ කොසොල් ජනපදය හික්ෂු සංසයා එක්ක වාරිකාවේ යන අතර කාලාම කියන ක්ෂතියයන්ගේ කේසපුත්ත නියමිගමට වැඩියා. ගාකු පුතු වූ ගුමණ හවත් ගෞතමයන් වහන්සේ කේසපුත්ත ගමට වැඩියා කියන කතාව කාලාමවරුන් අතර පැනිර හියා.

ඒ හාගුවත් ගෞතමයන් ගැන ලොකු කීර්තියක් පැනිරිලා තිබුන. ඒ හාගුවතුන් වහන්සේ අර්හතය. සම්මා සම්බුද්ධය, විජ්ජාවරණ සම්පන්නය, පුගතය, ලෝකවිද්‍යය, අනුත්තර පුරිසධම්ම සාරථීය, දෙවිමිනිසුන්ට ගාස්තාය. වතුරාරය සත්‍යය අවබෝධ කළ සේක. භගවත්ය. ආදි වශයෙන් බොහෝමයක් හොඳ කතා ඇැහෙන්න අරගෙන තිබුන. බුදුන් වහන්සේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බමුන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, ලෝකය තමන්ගේම විජ්ජට ඇුනයෙන් දැනගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන දේශනා කරනවාය. බුදුන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ථවත් වූ, සියල්ලෙන් සම්පූරණ වූ ධර්මය දේශනා කරනවාය. පිරිසිදු ගාසන බ්‍රහ්මවරියේ වාසය කරනවාය. එබදුවූ රහතන් වහන්සේලා දැකීමත් යහපත්ය කියලා කාලාමවරුන්ට අහන්න ලැබිලා තිබුණ.

මින්න රේ පස්ස කේසපුත්ත ගම්වැසි කාලාමවරුන් බුදුන් වහන්සේ වැඩිසිටින තැනට එනවා. ඇවිත් සමහරු උන්වහන්සේට වැද එක්පසෙක ඉදගන්නවා. සමහරක් අය උන්වහන්සේ සමග සතුට බෙදාගන්නවා. සතුට වියයුතු, සිහිපත් කළ යුතු කතා කියා එක්පසෙක ඉදගන්නවා. සමහරක් අය උන්වහන්සේ දිහාවට ඇදිලි බැද එක්පසෙක ඉදගන්නවා. සමහරක් අය නම් ගම් කියා එක්පසෙක ඉදගන්නවා. තව සමහරු නිශ්චඛවම පැත්තකින් ඉදගන්නවා.

එක් පසෙක හිදගත් ඒ කේසපුත්ත නියමිගමේ කාලාම ගාකුයෙය් බුදුන් වහන්සේට මෙහෙම කියනවා. “ස්වාමීනි, මේ කේසපුත්ත ගමට සමහර ගුමණ බ්‍රහ්මණයෙය් එනවා. ඒ අය තමන්ගේ

වාදයම (මතයම) ගැන කතා කරනවා. ප්‍රකාශ කරනවා. අනික් වාදයන්ට ගරහනවා, නින්දා කරනවා, බැහැර කරනවා. ස්වාමීනි, මේ ගුමණ බ්‍රාහ්මණයන් අතරින් කවරු ඇත්ත කියනවද, කවරු බොරු කියනවද කියල අපිට සැකසංකා ඇතිවෙනවා”

බුදු හාමුදුරුවා මෙහෙම පිළිතුරු දෙනවා.

“කාලාමවරුනි, ඔබලා ඒ විදිහට සැක සංකා ඇති කරගැනීම සූදුසුයි. සැක කිරීම තොදුයි. සැක කරන්න ඕන තැනදී තමයි ඔබලාට සැකය ඇතිවෙලා තියෙන්තේ. කාලාමවරුනි, ඔබලා අනුන් කියන දෙයක් ඇඟුවා කියලා පිළිගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා පිළිගන්න එපා. මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා පිළිගන්න එපා. අපේ පාලි පිටකවලට සමානයි, ගැලපෙනවා කියලා පිළිගන්න එපා. තර්කානුකුලයි කියලා පිළිගන්නත් එපා. තායායට අනුකුලයි කියලත් පිළිගන්න එපා. මේ කාරණය යහපත් කියලා කළේපනා කරලා පිළිගන්නත් එපා. අපේ දාශ්චියට ගැලපෙනවා කියලත් පිළිගන්න එපා. මේ මහණ තෙම (හික්ෂුව) යහපත් කෙනෙක්, සිහුගේ කීම පිළිගත යුතුයි කියල හිතලත් පිළිගන්න එපා. මේ ගුමණයා අපේ ගුරුවරයා කියලවත් පිළිගන්න එපා. කාලාමවරුනි, යම් කාලෙක ඔබලා මේ කියන කාරණා අකුසල්ය, මේ ධර්මය වැරදිය, තුවණුත්තන් විසින් ගරහා කරපු එකක්ය, සමාදන් වුනෙනාත් මේ දහමින් නරකක්, දුකක්ම අත්වෙන බව ඔබලාම දැනෙන්නා විටදී එම අකුසල ධර්මයන් බැහැර කරාවි.

“කාලාමවරුනි, ඔබලාට ඒ කුමක්දැයි තේරෙනවාද? කෙනෙක් තුළ උපදින ලෝහයෙන් යහපතක්ද අයහපතක්ද සිද්ද වෙන්තේ?”

“ස්වාමීනි, අයහපතක්මයි.”

“කාලාමවරුනි, ලෝහයෙන් යුක්ත තැනැත්තා ඒ ලෝහයෙන්

පිරිලා හැමදේම විනාශ කරනවා. සත්තු මරනවා. සොරකම් කරනවා. පරදාර සේවනයේ යෙදෙනවා. බොරු කියනවා. යමෙකුට අහිතක්, දුකක් ගෙන ධර්මයක් තව කෙනෙක් විසින් සමාදන් වෙනවාදී?”

“ඒක ඇත්ත ස්වාමීනි.

“කාලාමවරුනි, ඒ කුමක්දැයි ඔබලාට තේරෙනවාද? කෙනෙක් තුළ උපදින ද්වේගයකින් සිද්ධ වෙන්නේ යහපතක්ද අයහපතක්ද?”

“ස්වාමීනි, අයහපතක්මය”

“කාලාමවරුනි, ද්වේගයෙන් යුක්ත මේ පුද්ගලයා සියලු දේ විනාශ කරන සිත් ඇත්තෙක් වෙනවා. සතුන් මරනවා. සොරකම් කරනවා. පරදාර සේවනයේ යෙදෙනවා. බොරු කියනවා. කෙනෙකුට දිර්ග කාලයක් අයහපතක්ම දුකක්ම ගෙන දෙන ධර්මයක් තව කෙනෙක් විසින් සමාදන් වේවිද?

“ඒක ඇත්ත ස්වාමීනි”

“කාලාමවරුනි, ඒ කුමක්දැයි ඔබලාට තේරෙනවාද? පුද්ගලයා තුළ උපදින මෝහය (මෝඩකම) නිසා සිද්ධ වෙන්නේ යහපතක්ද? අයහපතක්ද?

“ස්වාමීනි, අයහපතක්මයි”

“කාලාමවරුනි, මෝහයෙන් පිරුණු පුද්ගලයා ඒ නිසාම සියල්ල විනාශ කරන සිත් ඇත්තෙක් වෙනවා. සතුන් මරනවා. සොරකම් කරනවා. පරදාර සේවනයේ යෙදෙනවා. බොරු කියනවා. යම් කෙනෙකුට දිර්ග කාලයක් අයහපතක්, දුකක් ගෙන දෙන ධර්මයක් තව කෙනෙක් විසින් සමාදන් වෙයිද?

“ඒක ඇත්ත ස්වාමීනි.”

“කාලාමවරුනි, ඔබලා ඒ ගැන හිතන්නේ කොහොමද? මේ වගේ ධර්මයන් කුසලදී? අකුසලදී?

“ස්වාමීනි, අකුසලදීය.”

“වැරදිද නිවැරදිද?”

“ස්වාමීනි, වැරදියි.”

“නුවණුත්තන් විසින් මේ වගේ දහමකට ගරහා කරයිද, නැත්තං ප්‍රශ්නයා කරයිද?

“ස්වාමීනි, අනිවාරයෙන්ම නුවණුත්තන් විසින් මෙවන් දහම් ගරහා කරාවි”

“මේ දහම් සම්පූර්ණ කරපු අයට, සමාදන් වුනු අයට, යහපතක් වෙයිද, අයහපතක් වෙයිද? මොකක්ද ඔබලා හිතන්නේ? ”

“ස්වාමීනි, මෙවන් දහමක් පිරුවොත්, සමාදන් වුනොත් එය අහිතක්, දුකක්ම රැගෙන එනු ඇතැයි කියන එකයි අමේ අදහස”

“යම දහමක් විසින් යහපතක්, හොඳක් සිදු වේ නම් ඔබලා ඒ දහම පිළිගෙන ඒ අනුව ජ්‍වත් වෙනවා. එවන් දහමක් කොයි වගේද කියලා ඔබලාට වැටහෙනවාද? පුද්ගලයෙක් තුළ උපදින අලෝහය (ලෝඛ නැතිකම) නිසා යහපතක් වෙයිද, අයහපතක් වෙයිද?”

“ස්වාමීනි එයින් යහපතක් වෙයි.”

කාලාමවරුනි, ලෝහයෙන් ඇලෙන්නේ නැති, එම ලෝහි හැඟීම් වලින් පෙළෙන්නේ නැති කෙනෙකුගේ හිත විනාශකාරී නොවේ. ඒ අය සතුන් නොමරයි. සොරකම් නොකරයි. පරදාර සේවනයේ නොයෙදෙයි. බොරු නොකියයි. මේ වගේ කෙනෙකුට

බොහෝ කාලයක් හිත සැප පිණිස වන දහමක් අන් අය විසින් සමාදන් නොවී ඉදිවිද?

“ඒක ඇත්ත ස්වාමීනි”

“කාලාමවරුනි, කෙනෙක් තුළ උපදින අවෝරී හැඟීම, ද්වේශ නැති හිත කෙනෙකුට යහපතක් වෙයිද, අයහපතක් වෙයිද? ඔබලා හිතන්නේ බොහෝමද?”

“ස්වාමීනි එය යහපතක්ම වෙයි”

“කාලාමවරුනි, ද්වේශයෙන් ඇලෙන්නේ නැති, එයින් මෙහෙයවෙන්නේ නැති කෙනෙකුගේ සිත විනාශකාරී නැත. එවන් කෙනෙක් සතුන් නොමරයි. සොරකම් නොකරයි. පරදාර සේවනයේ නොයෙදෙයි. බොරු නොකියයි. කෙනෙකුට බොහෝ කාලයක් හිත සැප පිණිස වෙන මෙවන් දහමක් අන් කෙනෙක් විසින් සමාදන් නොවී සිටිද?”

“ඒක ඇත්ත ස්වාමීනි.”

“කාලාමවරුනි, පුද්ගලයෙක් තුළ උපදින අමෝහය හෙවත් මෝඩකමේන් තොරවීම නිසා කෙනෙකුට යහපතක් වෙයිද? අයහපතක් වෙයිද?”

“ස්වාමීනි, යහපතක්ම වෙයි”

“කාලාමවරුනි, මෝහයේ ඇලෙන්නේ නැති, ඒ මෝඩකමේ නොහිලුන කෙනෙකුගේ සිත විනාශකාරී නැත. එවන් පුද්ගලයා සතුන් නොමරයි, සොරකම් නොකරයි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. කෙනෙකුට බොහෝ කළක් හිතසැප පිණිස වෙන මෙවන් දහමක් තව කෙනෙක් සමාදන් නොවී සිටිද?”

“ಶೇಕ ಆಗ್ತೇತ ಸೆಂಪಾತಿನಿ.”

“ಕಾಲಾಮಾರ್ಗನಿ, ಇಬಲಾ ಹಿತನೇನೆ ಕೊಣೊಮಳಿ? ಮೆ ವಿಗೆ ದರ್ಶಾಯನು ಇಡುತ್ತಿದ್ದೀ? ಅಷ್ಟಿದ್ದೀ?”

“ಸೆಂಪಾತಿನಿ, ಇಡುತ್ತಿದ್ದೀ.”

“ವೈರಿಡಿ? ನಿವೈರಿಡಿ?”

“ಸೆಂಪಾತಿನಿ, ನಿವೈರಿಡಿಡಿ.”

“ನ್ನಾವಣೈತೇತನು ವಿಸಿನು ಗರಿಬಾ ಕರಡಿದ ನ್ನಾಗ್ತೇತಮಿ ನ್ನಾವಣೈತೇತನು ವಿಸಿನು ಪ್ರಾಣಂಸಾ ಕರಡಿದ್ದೀ?”

“ಸೆಂಪಾತಿನಿ, ಅನಿವಾರ್ಯಯನುಂ ನ್ನಾವಣೈತೇತನು ವಿಸಿನು ಪ್ರಾಣಂಸಾ ಕರಡಿ.”

“ಮೆ ವಿಗೆ ದರ್ಶಾಯನು ಪ್ರಾರ್ಥನ, ಸಮಾಧನು ವಿನ ಕೆನೆನೆಕುವ ಯಹಪತಕು ವೆದಿದ್ದೀ? ಅಯಹಪತಕು ವೆದಿದ್ದೀ?”

“ಮೆ ವಿಗೆ ದುಹಮಳಕು ಪ್ರಾರ್ಥನ, ಸಮಾಧನು ವಿನ ಕೆನೆನೆಕುವ ಯಹಪತಕುಮ ವೆನವಾ ಕೀಯನಾ ಲಿಕಡಿ ಅಪೇ ಅಧಿಂಷ ಸೆಂಪಾತಿನಿ”

“ಕಾಲಾಮಾರ್ಗನಿ, ಲೋಂಗ ನ್ನಾತಿ, ದ್ವಿಲೆಂಜ ನ್ನಾತಿ, ಮೆರ್ಪಾಯ ನ್ನಾತಿ, ಯಹಪತ ನ್ನಾವಣ ಆಗ್ತಿ, ಚಿಹಿಯೆನು ಇಡುತ್ತಿದ್ದೀ ಶೇ ಆರುಂ ಗ್ರಾಂಕಾಯಾ ಲಿಕ ದ್ವಿಂಬಾವಕ ಮೆಲೆತ್ತಿಯ ಪಶ್ವರ್ವಾತಿನು ವಾಸಯ ಕರಡಿ.”

ಶಿಷ್ಯಾ ದೇವನಿ ದ್ವಿಂಬಾವದ, ತುನ್ನಾವಣಿ ದ್ವಿಂಬಾವದ, ಹತರವೈನಿ ದ್ವಿಂಬಾವದ, ಲಂಬಿದ, ಯವೆದಿ, ಸ್ವಾಮ ತೈನಾಕಾಮ ಲೋಕು ಇಬಿಂ ಸ್ವಾಮ ಸತ್ವಯೆನುವ ಮೆಲೆರಯನು ತೋರವ, ವಿಂಬಾಪಾದಯನು ತೋರವ, ಮೆಲ್ಲಿ ಚಿತ್ತ ಪಶ್ವರವಾತಿನು ವಾಸಯ ಕರಡಿ.

කරුණා සහගත සිත තවත් දිගාවක පතුරවම්න් වාසය කරයි.

එසේම දෙවනි දිගාවද, තුන්වැනි දිගාවද, හතරවැනි දිගාවද, උඩද, යටද, සැම තැනකම ලොකු කුඩා සැම සත්වයෙකුටම වෙරයෙන් තොරව, ව්‍යාපාදයෙන් තොරව, කරුණා සහගත සිත පතුරවම්න් වාසය කරයි.

මුදිතා සහගත සිත තවත් දිගාවක පතුරුවම්න් වාසය කරයි.

එසේම දෙවනි දිගාවද, තුන්වැනි දිගාවද, හතරවැනි දිගාවද, උඩද, යටද, සැම තැනකම ලොකු කුඩා සැම සත්වයෙකුටම වෙරයෙන් තොරව, ව්‍යාපාදයෙන් තොරව, මුදිතා සහගත සිත පතුරවම්න් වාසය කරයි.

තව දිගාවක උපක්ෂා සහගත සිත පතුරුවම්න් වාසය කරයි. එසේම දෙවනි දිගාවද, තුන්වැනි දිගාවද, හතරවැනි දිගාවද, උඩද, යටද, සැම තැනකම ලොකු කුඩා සැම සත්වයෙකුටම වෙරයෙන් තොරව, ව්‍යාපාදයෙන් තොරව උපක්ෂා සහගත සිත පතුරුවම්න් වාසය කරයි.

“කාලාමවරුනි, ආරුණ ග්‍රාවකයා මේ විදිහට වෙර නැති සිතින්, ද්වේර නැති සිතින්, නොකිලිටි සිතින්, පිරිසිදු සිතින් වාසය කරයි නම් මහු මේ ආත්මයේම අස්වැසීම හතරක් ලබනවා.”

“පරලොවක් තියෙනවා නම්, කරපු හොඳ තරක කරමවල එල විපාක තියෙනවා නම්, මේ කය ජරාවට ගොස් මරණයට පත් වූ පසු ස්වර්ග ලෝකයෙහි උපදිනවී කියන පළමුවැනි අස්වැසීම ඒ පුද්ගලයාට ලැබෙනවා.”

“පරලොවක් නැත්නම්, කරණ හොඳ තරක කරමවල එල විපාක නැත්නම්, මේ ආත්මයේම වෙර නැතිව, ව්‍යාපාද නැතිව, දුක් නැතිව, සුවසේ ජ්විතේ ගත කරනවා කියන දෙවන අස්වැසීම ඔහුට ලැබෙනවා.”

“පවි කරන්නාට විපාක දෙනු ලැබේ නම්, මම කිසිවෙකු ගැන වරදක් නොසිතම්. පවි නොකරන මට මොන දුකක් පැමිනෙන්නද? එහෙම පැමිනෙන්නේ නැත කියන තුන්වැනි අස්වැසීම ඔහුට ලැබෙනවා.”

“පවි කරන්නාට විපාක ලැබෙන්නේ නැත්තම්, දැන් මම පවත්ද, විපාකයෙන්ද යන දෙකින් පිරිසිදුසි කියන සතරවැනිවූ අස්වැසීම ඔහුට ලැබෙනවා.”

“කාලාමවරුනි, මෙසේ වෙර සිත් නැති, ද්වේග සිත් නැති, නොකිලිට සිත් ඇති, පිරිසිදු සිත් ඇති ආර්ථ ගුවකයා විසින් මේ ආත්මයේම මේ අස්වැසීම සතර ලබන්නේ යැයි බුදුන් වහන්සේ වදාල සේක.”

“ස්වාමීනි, එය එසේමය.”

“වෙර සිත් නැති, ද්වේග සිත් නැති, කිඩු සිත් නැති, පිරිසිදු සිත් ඇති ආර්ථ ගුවකයා මේ අස්වැසීම සතර ලබනවාමය”

“හවත් ගොතමයන් වහන්ස, ඉතා යහපත්ය. යටිකුරුව හරවා තිබූ බදුනක් උඩුකුරුව හැරවුවා වගේ, වැසුණු දෙයක් විවෘත කළා වගේ, මංමුලාවුවෙකට මාර්ගය කියන්නා වගේ, ඇස් ඇත්තේ දකින්වා කියා දැල්වූ තෙල් පහණක් ඇල්ලුවා වගේ, ඔබ වහන්සේ ධර්මය දේශනා කළ සේක. ඒ ඇසු මම ඔබ වහන්සේගේද, ධර්මයේද, සංස්කෘතියේද සරණ යන්නෙම්. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු බවට පත්වෙමි.”

කාලාම සුතුය නිමි.

କଲା ତିରମୀଶ୍ୟଙ୍କ ପ୍ରଦିର୍ଘତନ କିରିମ ନିକା,  
ଜିରଗନ୍ଧ ଜିରିନ  
ନନ୍ଦାଜୀ ପିଦିରଙ୍ଗର୍ଯ୍ୟ ଲେଖେବିଯ କଥ ପ୍ରକଳଣୀଙ୍କ  
ହିରୁନ ଲେବିବି,  
ବେରି ଜିନ ଜିଯାଲ୍ଲ ଅବେରି ଲେବିବି ଯାଦି  
ମୋଢ଼ି ଅପ କେମ ଲେବି ଜିନିଜ ତ୍ରାପଳା  
କରି.

